



**ජාතික හරිත වාර්තාකරණ ක්‍රමවේදය සඳහා ලියාපදිංචි වීම / හරිත වාර්තා ඉදිරිපත් කිරීම**

තිරසර සංවර්ධනය හමුවේ ඇති අභියෝගවලට මුහුණදීම සඳහා කාලීන නවෝත්පාදන වෙත යොමුවීම අවශ්‍යව ඇත. ඕනෑම රටක සමාජයීය හා ආර්ථික අංශවල එවන් නවෝත්පාදන ක්‍රම ප්‍රවර්ධනය කිරීම සඳහා ජාතික වශයෙන් උචිත වැඩසටහන් අවශ්‍ය වේ. නිෂ්පාදන හා සේවා ක්ෂේත්‍රයන්හි තිරසර කාර්ය සාධනය ප්‍රවර්ධනය කිරීමේ ඉදිරි දැක්මෙන් යුතුව 2011 වර්ෂයේ දී මහාචූලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය ජාතික හරිත වාර්තාකරණ ක්‍රමවේදයක් ස්ථාපිත කරන ලදී. හරිත වාර්තාකරණය සඳහා (GRI) G3 මාර්ගෝපදේශ හා සමාජ වගකීම සඳහා වන ISO 26000 ප්‍රමිතීන් පාදක කොටගෙන ඇත.

**ජාතික හරිත වාර්තාකරණ ක්‍රමවේදයේ අරමුණු:**

1. නිෂ්පාදන හා සේවා අංශ වල ආර්ථිකමය, සමාජීය හා පාරිසරික දර්ශක තිරසර කාර්යය සාධනයට අනුකූලදැයි මැන බැලීම.
2. ගෝලීය හා ජාතික තරඟකාරී වෙළඳපල ක්‍රමය තුළ රැඳී සිටීමට හැකිවන පරිදි නිෂ්පාදන හා සේවා අංශවල තිරසර කාර්ය සාධනය හඳුනා ගැනීම, ඇගයීම හා ප්‍රසාදයට ලක්කිරීම සඳහා පහසුකම් සැපයීම.
3. තිරසර සංවර්ධන රාමුව තුළ ආර්ථික සංවර්ධන අභියෝගවලට මුහුණදීමට හැකිවන පරිදි රටේ නිෂ්පාදන හා සේවා අංශයන්හි ධාරිතාවය වැඩිදියුණු කිරීම.

**ජාතික හරිත වාර්තාකරණ ක්‍රමවේදයේ ප්‍රතිලාභ:**

- මෙහෙයුම් කාර්යසාධනය ප්‍රවර්ධනය
- පාර්ශවකරුවන් අතර සහ සම්බන්ධය ප්‍රවර්ධනය
- ආයෝජකයින් අතර සහ සම්බන්ධය ප්‍රවර්ධනය
- නව වෙළඳපල හා ව්‍යාපාර අවස්ථා ප්‍රවර්ධනය
- නව වෙළඳපල හා ව්‍යාපාර අවස්ථා හඳුනාගැනීම
- මහජන ප්‍රසාදය වර්ධනය
- සම්පත් කාර්යක්ෂමතාවය උපරිම කිරීම
- පරිසර දූෂණය වැලැක්වීම
- අවදානම් කළමනාකරණය අවම කිරීම

හරිත වාර්තාකරණය, තිරසර කාර්යසාධනය පිළිබඳ තොරතුරු ලබාදෙන්නාවූ ඵලදායී සන්නිවේදන මෙවලමකි. ජාතික හරිත වාර්තාකරණ ක්‍රමවේදය නිර්ණායකයන් පනහකින් (50) සමන්විතය.

පාරිසරික - 24, සමාජයීය -20 හා ආර්ථික - 06

**හරිත වාර්තාකරණ මට්ටම්**

හරිත වාර්තාකරණයට ඇතුළත් වීමේදී ස්වකීය අභිමතය හා හැකියාව මත පහත සඳහන් මට්ටම් පහෙන් එක් මට්ටමක් සඳහා ලියාපදිංචි විය හැක.

**පළමු මට්ටම**

කර්මාන්ත කරුවන් විසින් මූලික වශයෙන් හරිත වාර්තාකරණයට ඇතුළත් වීම. මෙහිදී හරිත වාර්තා ඉදිරිපත්කිරීම අවශ්‍ය නොවේ. උපරිම වශයෙන් වසර දෙකක් මෙම මට්ටමේ සිටිය යුතු වේ.

**දෙවන මට්ටම**

හරිත වාර්තා සකසා ඉදිරිපත් කිරීම කල හැක. මෙහිදී ස්ව කැමැත්ත අනුව දර්ශක තෝරා ගත හැකි අතර අවම වශයෙන් දර්ශක දහයක් තිබිය යුතු වේ. මෙහිදී ආර්ථික, පරිසර හා සමාජීය යන අංශ තුනෙන් අවම වශයෙන් එක දර්ශකයක් වත් ඇතුළත් විය යුතු වේ.

**තුන්වන මට්ටම**

මෙම මට්ටමේදී අනිවාර්යෙන් වාර්තා ඉදිරිපත් කළයුතු අතර ආර්ථික, පරිසර හා සමාජීය යන අංශ තුනෙන් එක් දර්ශකයක්වත් ඇතුළත් වන ලෙස අවම වශයෙන් දර්ශක 10 ක් සඳහා වාර්තා කල යුතු වේ. මෙහිදී නම් කරන ලද බාහිර ආයතනයක් මගින්, ඉදිරිපත් කරනලද තොරතුරු සත්‍ය බවට තහවුරු කරගත යුතුය.

**හතරවන මට්ටම**

මෙම මට්ටමේදී අනිවාර්යෙන් වාර්තා ඉදිරිපත් කළයුතු අතර ආර්ථික, පරිසර හා සමාජීය යන අංශ තුනෙන් එක් දර්ශකයක්වත් ඇතුළත් වන පරිදි අවම වශයෙන් දර්ශක 20 ක් සඳහා වාර්තා කල යුතු වේ. මෙහිදී නම් කරන ලද බාහිර ආයතනයක් මගින්, ඉදිරිපත් කරනලද තොරතුරු සත්‍ය බවට තහවුරු කරගත යුතුය.

**පස්වන මට්ටම**

මෙම මට්ටමේදී දර්ශක 50 සඳහාම අනිවාර්යෙන් වාර්තා කල යුතු වේ. මෙහිදී නම් කරන ලද බාහිර ආයතනයක් මගින්, ඉදිරිපත් කරනලද තොරතුරු සත්‍ය බවට තහවුරු කරගත යුතුය.

**ජාතික හරිත වාර්තාකරණ ක්‍රමවේදය සඳහා සම්බන්ධ වීම:**

ස්වකීය අභිමතය පරිදි, ජාතික හරිත වාර්තාකරණ ක්‍රමවේදය සම්බන්ධ වීම තුලින් රටේ තිරසර සංවර්ධනයට දායක වීමට කැමැත්තක් දක්වන පාරිසරික ආරක්ෂණ බලපත්‍රය හිමි නිෂ්පාදන හා සේවා ආයතනවලට මේ සඳහා සම්බන්ධ විය හැක.

ලියා පදිංචි වීම සඳහා වූ ආකෘති පත්‍රය <http://www.environmentmin.gov.lk> වෙබ් අඩවියෙන් ලබාගත හැක.

දැනටමත් ලියා පදිංචි වූ කර්මාන්තකරුවන් ඔබගේ හරිත වාර්තාව 2017 ජුනි 30 ට ප්‍රථම අප වෙත ඉදිරිපත් කල යුතු වේ. හොඳම වාර්තාකරුවන් සඳහා කිලිණ ප්‍රදානය අතිගරු ජනාධිපතිතුමන් අතින් ඔක්තෝම්බර් මස සිදු කෙරේ.

වැඩි විස්තර සඳහා පරිසර සැලසුම් හා ආර්ථික අංශයේ, අධ්‍යක්ෂගෙන් දුරකථන අංක 0112873201 හෝ [ngrssrilanka@gmail.com](mailto:ngrssrilanka@gmail.com) යන විද්‍යුත් තැපෑල මගින් විමසීම් කල හැක.

ලේකම්  
පරිසර සැලසුම් හා ආර්ථික අමාත්‍යාංශය  
සම්පත්පාය, 82, රජමල්වත්ත පාර  
බත්තරමුල්ල